

189 ඉසුරු සැපන්

ඉසුරු සැපන් විදිමින් අප ගෙවන ජීවිතේ
නාවකාලිකයි, ඒ බට සිත්වි මිතිසුනේ
හර තුවණක් නොමැතිව ගත කරන ජීවිතේ
අතුරුදහන් වෙයි තිරිසන් සතුන්ගේ වගේ

මගේ දෙනොල් දෙසයි වදන් උතුම් විනැශයේ
මගේ හිතද විදක්තයේ රහස කියන්නේ
උවලදස් වැකියකට මගේ සවන් යොමන්නේ
විහිණ න්දන් සියලු ගැටළු මා විසඳන්නේ

කුමට බියෙන් සැමෙන්නේ මා විපත් වතාවේ
අද්මිටුකම් මා ලුහු බැඳු වට කැරු ගන්නේ
ධනය කෙරේ විශ්වාසය උත් රදවන්නේ
වස්තුව ගැනැ පූරසාරම් ඔවුන් දාචන්නේ

මෙමලාව බදාගෙනැ හැමදා ඉන්නේ කවිදා
තැනෑ ඇති තැනි සියලු දෙනා මියැදි යන්නේ
අනුත් හැටමැ සිය සම්පත් අත හැරු යන්නේ
මිතිවලුයැ උත් සතුවත එකමැ නිවහන්